

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව மேல் மாகாணக் கல்வித் திணைக்களம் Department of Education - Western Province			
තෙවන වාර පරීක්ෂණය மூன்றாம் தவணைப் பரீட்சை - 2026 Third Term Test			
ශ්‍රේණිය } தரம் } 13 Grade }	විෂයය } பாடம் } Subject }	පත්‍රය } வினாத்தாள் } I Paper }	පැය } மணித்தியாலம் } 2 Hours }
ව්‍යාපාර අධ්‍යයනය			

ප්‍රශ්න 1 සිට 30 තෙක් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර තෝරා එහි අංකය ප්‍රශ්නය ඉදිරියේ ඇති තිත් ඉරමත ලියන්න

(01). අවශ්‍යතා හා උචමතාවලට ආවේණික ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ

- A - අසීමිත වීම
- B - සමාජ බලවේග මගින් වෙනස් කළ නොහැකි වීම
- C - පුද්ගලබද්ධ වීම
- D - ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැකි වීම
- E - සියලු පුද්ගලයන්ට පොදු වීම
- F - ජීවිතය පවත්වා ගැනීමට අනිවාර්යයෙන් සපුරා ගත යුතු වීම

ඉහත ලක්ෂණ අතුරෙන් වුවමනා වලට පමණක් අදාළ වරණය කුමක්ද?

- (1). A,C,F (2). A,C,D (3). B,C,D (4). A,D,E (5). B,E,F

(.....)

(02). පහත දෑ අතුරෙන් භාණ්ඩයක ලක්ෂණයක් නිවැරදිව දක්වා ඇති වරණය තෝරන්න.

- (1) සපයන්නා අනුව වෙනස්වේ (2) සමජාතිය ලෙස නිපදවිය නොහැක
- (3) සපයන්නාගෙන් වෙන්කළ හැක (4) භෞතික පැවැත්මක් නැත
- (5) ගබඩා කළ නොහැක

(.....)

(03). A ප්‍රකාශය :- ව්‍යාපාර විකාශනයේ මුල් අවස්ථාව භාණ්ඩ හුවමාරු ක්‍රමය වේ.

B ප්‍රකාශය :- වක්‍ර නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් ලෙස අතිරික්ත නිෂ්පාදනය ඇතිවූ අතර එමගින් බාටර් ආර්ථිකය ඇතිවිය.

ඉහත ප්‍රකාශ දෙක අතරින්

- (1) A සත්‍ය වන අතර B අසත්‍ය වේ
- (2) A අසත්‍ය වන අතර B සත්‍ය වේ
- (3) B මගින් A තහවුරු වේ
- (4) A සහ B සත්‍ය වන අතර අන්තර් සම්බන්ධයක් නැත
- (3) A හා B අසත්‍ය වේ.

(.....)

(04). පාරිභෝගිකයෙකුට වැය කරන මුදලට සරිලන තෘප්තියක් ලබා ගැනීමට හැකි වන පරිදි යහපත් ප්‍රමිතීන්ගෙන් යුත් ගුණාත්මක භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට ඇති අයිතිය සෘජුවම තහවුරු කෙරෙන පාරිභෝගික අයිතිවාසිකම වන්නේ,

- (1) තොරතුරු දැනගැනීමට ඇති අයිතිය
- (2) තෝරාගැනීමට ඇති අයිතිය
- (3) වන්දි ලබාගැනීමට ඇති අයිතිය
- (4) මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය
- (5) පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය

(.....)

(05). පහත දැක්වෙන්නේ තිරසර සංවර්ධනය තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමේ දී ව්‍යාපාර විසින් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි.

- A - අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය
- B - ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම
- C - ජනතාවට සමාන අවස්ථා සැලසීම
- D - අවදානම් කළමනාකරණය
- E - දුගී බව අවම කිරීමට කටයුතු කිරීම
- F - අන්තර්ජාතික වෙළෙඳාම

ඉහත දෑ අතුරෙන් සමාජ තිරසර සංවර්ධනය තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමේ දී ව්‍යාපාර විසින් අවධානය යොමු කළ යුතු කරුණු පමණක් අතුලක් කාණ්ඩය තෝරන්න.

- (1). B,D,F (2). A,D,E (3). B,C,E (4). A,C,F (5). B,C,D

(.....)

(06). ව්‍යාපාරයක අයිතිකරුවන් වෙත සාධාරණ ඉපයීමක් ලබාදීමට ව්‍යාපාරයකට ගත හැකි සෘජු ක්‍රියාමාර්ගය කුමක් ද?

- (1) සමාජ සුභ සාධන සේවා
- (2) හරිත නිෂ්පාදනය
- (3) ඵලදායී අයෝජන මාර්ගයන්හි මුදල් යෙදවීම
- (4) සේවකයන්හට රැකියා තෘප්තිය වර්ධනය කරවීම
- (5) අපද්‍රව්‍ය කළමනාකරණය

(.....)

(07). අන්තිකාරම් පුද්ගල බද්ද (APIT) සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න

- (1) මෙය වක්‍ර බද්දකි
- (2) මෙය සෘජු බද්දකි
- (3) මෙය ආදායම් බදු කාණ්ඩයට අයත් බද්දකි
- (4) මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස්කරන බද්දකි
- (5) සේවකයාගේ කැමැත්ත නොතකා අදාළ කාලසීමාවේදී අඩුකිරීමට සේවා යෝජකයාට අනිවාර්ය කර ඇති බද්දකි.

(.....)

(08). සීමා සහිත පොදු සමාගම්වලට හා සීමා සහිත පෞද්ගලික සමාගම්වලට අදාළ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ

- A - අවම අධ්‍යක්ෂකවරු සංඛ්‍යාව එකකි
- B - කොටස් හෝ වෙනත් සුරැකුම්පත් ප්‍රසිද්ධියේ නිකුත්කළ හැකි වීම
- C - කොටස්කරුවන්ට ලාභාංශ ගෙවීමට පෙර ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයක් කළ යුතු වීම
- D - අවම කොටස්කරුවන් සංඛ්‍යාව එකක් වන අතර උපරිමය පනහකි
- E - කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වීමට හැකි වීම

ඉහත දෑ අතුරින් සීමාසහිත පොදු සමාගම් වලට පමණක් අයත්වන ලක්ෂණ අතුලත් කාණ්ඩය තෝරන්න

- (1). A,B,D (2). B,D,E (3). B,C,E (4). A,C,D (5). C,D,E

(.....)

(09). සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හඳුනා ගැනීම සඳහා විවිධ නිර්ණායක යොදාගන්නා අයතන කිහිපයක් පහත දැක්වේ

- A - කාර්මික සංවර්ධන මණ්ඩලය
- B - ශ්‍රී ලංකා මහ බැංකුව
- C - ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව
- D - කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව
- E - කාර්මික තාක්ෂණික ආයතනය

ඉහත ආයතන අතුරෙන් භාවිත කරන විදුලිබල ධාරිතාව සහ සේවක සංඛ්‍යාව යන නිර්ණායක භාවිත කරන ආයතන පිළිවෙලින් දැක්වෙන වරණය කුමක් ද?

- (1). B සහ E (2). A සහ B (3). C සහ E (4). B සහ D (5). B සහ C

(.....)

(10). බැංකු වල මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැම්පතු ශේෂ අයත් වන්නේ

- (1) ආසන්න මුදල්වලට ය
- (2) බැංකු මුදල්වලට ය
- (3) ආදේශක මුදල්වලට ය
- (4) ණය මුදල්වලට ය
- (5) ව්‍යාපාර මුදල්වලට ය

(.....)

(11). රක්ෂණ හිමිකමක් පිළිබිඹු නොවන අවස්ථාවක් වන්නේ මින් කුමක් ද?

- (1) නැව්ගතකළ භාණ්ඩ තොගයක් සම්බන්ධව නැව් සමාගමට
- (2) ස්වාමිපුරුෂයාගේ ජීවිතය පිළිබඳව භාර්යාවට
- (3) රන් භාණ්ඩ උකස් ගන්නා අයතනයක් තමන් උකස් ගත් රන් භාණ්ඩ පිළිබඳව
- (4) ව්‍යාපාරිකයෙකුට තම සහෝදරයෙකුගේ ජීවිතය පිළිබඳව
- (5) ණය හිමියෙකුට තම ණය ප්‍රමාණය දක්වා ණය ගැතියෙකුගේ ජීවිතය පිළිබඳව

(.....)

(12). විවිධ සන්නිවේදන මාධ්‍ය මගින් සන්නිවේදනය සිදුකරන ආකාරවලට නිදසුන් කිහිපයක් පහත වගුවේ දැක්වේ

	ලිඛිත	වාචික	සංඥා හා සංකේත
අභ්‍යන්තර	චාර්තා A.....	අභ්‍යන්තර රැස්වීම් B.....	C..... ආයතනයේ පිහිටීම දැක්වෙන සැලැස්ම
බාහිර	D..... පෝස්ටර්	මහජන රැස්වීම් E.....	F..... මහා මාර්ග සංඥා

ඉහත හිස්තැන්වලට වඩාත්ම අදාළ නිදසුන් A B C D E හා F අනු පිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්න.

- | | | | |
|------|--|--------------------------------------|-------------------------------------|
| (1). | A - පුවත්පත්
D - මෙමෝ පත්‍ර | B - හඬ තැපෑල
E - දුරකථන | C - ගිලන්රථ සංඥා
F - සිතුව |
| (2). | A - ගැසට් පත්‍රය
D - දැන්වීම් පුවරු | B - අඬබෙර
E - දුරකථන | C - විදුලි සංඥා
F - ගිලන්රථ සංඥා |
| (3). | A - මෙමෝ පත්‍ර
D - පුවත්පත් | B - ඉන්ටර්කොම්
E - දුරකථන | C - සිතුව
F - ඇසුරුම් සංකේත |
| (4). | A - සඟරා
D - SMS පණිවුඩ | B - දුරකතන
E - අඬබෙර | C - මාර්ග සංඥා
F - ඇසුරුම් සංකේත |
| (5). | A - බැනර්
D - දැන්වීම් පුවරු | B - ඉන්ටර්කොම්
E - සම්මුක සාකච්ඡා | C - ගිලන්රථ සංඥා
F - සිතුව |

(.....)

(13). පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් ප්‍රවාහන පද්ධතියට සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක් ද?

- (1) බස් නැවතුම් පොළ ප්‍රවාහන මාර්ගයේ අංගයකි
- (2) ගුවන් යානය ප්‍රවාහන බලයේ අංගයකි
- (3) නැව ප්‍රවාහන මාර්ගයේ අංගයකි
- (4) වරාය ප්‍රවාහන පර්යන්තයේ අංගයකි
- (5) දුම්රිය නැවතුම්පොළ ප්‍රවාහන මාධ්‍යයේ අංගයකි

(.....)

(14). විදේශ වෙළෙඳාමේ ව්‍යාප්තියට එරෙහි බාධාවක් ලෙස සැලකිය නොහැක්කේ

- (1) විනිමිය පාලන ක්‍රම
- (2) සාපේක්ෂ පිරිවැය වාසිය
- (3) ප්‍රපාතනය
- (4) අන්තර්ජාතික කාටලය
- (5) වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම

(.....)

(15). ප්‍රධානියාගෙන් භාණ්ඩ පවරා ගැනීම හා තම අභිමතය පරිදි භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම තම පෞද්ගලික නමින් සිදුකරන නියෝජිතයා හඳුන්වනු ලබන්නේ

- (1) තැරැව්කරු ලෙස ය
- (2) කොමිස් නියෝජිතයා ලෙස ය
- (3) සාධ්‍යකයා ලෙස ය
- (4) කැපකරු නියෝජිතයා ලෙස ය
- (5) චෙන්දේසිකරු ලෙස ය

(.....)

(16). පහත සඳහන් කාණ්ඩ අතුරෙන් සැලසුමක අන්තර්ගත ව්‍යාපාර අපේක්ෂා අනුපිළිවෙලට ඉදිරිපත් කර ඇති කාණ්ඩය තෝරන්න

- (1) දැක්ම, මෙහෙවර, අරමුණු, ප්‍රතිපත්ති, පරමාර්ථ
- (2) මෙහෙවර, දැක්ම, පරමාර්ථ, අරමුණු, ප්‍රතිපත්ති
- (3) දැක්ම, මෙහෙවර, පරමාර්ථ, අරමුණු, ප්‍රතිපත්ති
- (4) දැක්ම, අරමුණු, මෙහෙවර, පරමාර්ථ, ප්‍රතිපත්ති
- (5) දැක්ම, මෙහෙවර, අරමුණු, පරමාර්ථ, ප්‍රතිපත්ති

(.....)

(17). “අධිකාරිය” සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සාවද්‍ය ප්‍රකාශය වනුයේ,

- (1) මෙය තනතුරු මත ලැබෙන නිත්‍යානුකූල බලයකි
- (2) අධිකාරිය ලැබෙන මූලාශ්‍ර කිහිපයක් ඇති අතර අධිකාරිය බලයට වඩා පුළුල් වේ
- (3) අධිකාරිය ආයතනය තුළ පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැවරිය හැක
- (4) විවිධ තනතුරු සඳහා ඇති අධිකාරියෙහි නිත්‍යානුකූල බවක් දක්නට ඇත
- (5) විවිධ කාර්යයන් කිරීමට, අණදීමට හා සම්පත් බෙදාහැරීමට ඇති අයිතිය අධිකාරිය වේ

(.....)

(18). එක්තරා ඇගයුම් නිෂ්පාදන ආයතනයක කළමනාකරණ ක්‍රියාවලියේ ‘සංවිධානකරණය’ කාර්යය සම්බන්ධයෙන් විවිධ ගැටලු පවතින බව එහි කළමනාකරණ මණ්ඩලය හඳුනා ගෙන ඇත. පහතින් සඳහන් කරුණු අතරින් ඒවැනි එක් ගැටලුවක් වන්නේ කුමක් ද?

- (1) පසු පෝෂණ පාලන ශිල්ප ක්‍රම භාවිත කිරීම
- (2) ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ශෛලිය අනුගමනය කිරීම
- (3) හැකියාව හා ධාරිතාව ඉක්මවා සැලසුම් කිරීම
- (4) ප්‍රමාණවත් හා නිවැරදි තොරතුරු යොදා නොගැනීම
- (5) කාර්යයන් නිවැරදි ලෙස හඳුනා නොගැනීම

(.....)

(19). ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයට ආවේනික ලක්ෂණයක් වන්නේ,

- (1) වෙළෙඳ පොළ අවදානමක් නොමැතිවීම
- (2) භාණ්ඩයෙන් භාණ්ඩයට නිෂ්පාදනයේ නිමාව වෙනස් කළ හැකිවීම
- (3) නිශ්චිත ඇණවුමක් මත වර්තමාන ඉල්ලුම් පදනම් කරගෙන නිෂ්පාදනය සිදුවීම
- (4) විශාල ආයෝජනයක් අවශ්‍ය වීම නිසා මූල්‍ය දුෂ්කරතා මතුවීම
- (5) නිෂ්පාදන ප්‍රවාහය පාලනය කිරීමට අවශ්‍ය සේවක සංඛ්‍යාව ඉහළ යාම

(.....)

(20). එක්තරා ව්‍යාපාරයකින් උපුටා ගත් තොරතුරු කිහිපයක් පහත දැක්වේ

විකුණුම් ඒකක ගණන	60000
ස්ථාවර පිරිවැය	රු. 12,00,000
ඒකකයක සෘජු පිරිවැය	
සෘජු ද්‍රව්‍ය	රු. 40
සෘජු ශ්‍රමය	රු. 20
එකකයක විකුණුම් මල	රු. 120

එම ව්‍යාපාරයේ සමච්ඡේදන ඒකක ප්‍රමාණය වනුයේ,

- | | |
|-------------------|-------------------|
| (1) ඒකක 20,000 කි | (2) ඒකක 5000 කි |
| (3) ඒකක 2000 කි | (4) ඒකක 50,000 කි |
| (5) ඒකක 10,000 කි | |

(.....)

(21). පහත සඳහන් වන්නේ අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යවලට අදාළ උපකරණ කිහිපයකි

A - ආවරණය	F - ගෙවීම් ක්‍රම
B - ඇසුරුම	G - වගකීම්
C - දීමනා	H - අතරමැදියන්
D - තොග	I - අලෙවියෙන් පසු සේවා
E - ආපසු භාරදීම	J - බෙදාහැරීමේ මාර්ග

ඉහත සඳහන් දෑ අතුරෙන් 'නිෂ්පාදනයට' පමණක් අදාළ උපකරණ ඇතුළත් පිළිතුර කුමක් ද?

- | | |
|-----------------|-----------------|
| (1). B, D, G, I | (2). B, E, H, I |
| (3). A, B, C, J | (4). B, E, G, I |
| (5). B, F, G, I | |

(.....)

(22). ව්‍යාපාර ආයතනයක සියලුම කළමනාකරුවන්ගේ හා සේවකයන්ගේ කාර්යයන් අලෙවිකරණ කාර්ය හා සමායෝජනය විය යුතු යැයි කියවෙන්නේ

- | | |
|-----------------------------|------------------------------|
| (1) අභ්‍යන්තර අලෙවිකරණයේ දී | (2) සම්බන්ධතා අලෙවිකරණයේ දී |
| (3) සමෝධානික අලෙවිකරණයේ දී | (4) කාර්ය සාධක අලෙවිකරණයේ දී |
| (5) සමාජීය අලෙවිකරණයේ දී | |

(.....)

(23). පහත වගුවේ එක්තරා භාණ්ඩ නිෂ්පාදන ආයතනයක කටයුතු කිහිපයක් හා ඒවා අයත් වන කළමනාකරණ ශ්‍රීත දක්වා ඇත

කටයුතු	කළමනාකරණ ශ්‍රීත
(i) පවත්නා නිෂ්පාදිතය පිළිබඳවත්, නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවත්, නිෂ්පාදන සැලසුම් පිළිබඳවත් තොරතුරු ඒකරාශී කිරීම හා ඒවා වැඩි දියුණු කිරීම	(A) මානව සම්පත් කළමනාකරණය
(ii) නිෂ්පාදිත කිහිපයක් සඳහා නව ලේබල් නිර්මාණය	(B) මූල්‍ය කළමනාකරණය
(iii) කාරක ප්‍රාග්ධනය දැඩිව පාලනය කිරීම	(iii) අලෙවි කළමනාකරණය
(iv) සංවේතන කළමනාකරණය	(iv) මෙහෙයුම් කළමනාකරණය

ඉහත දී ඇති කටයුතු අනුපිළිවෙල අනුව ඒවා අයත් වන කළමනාකරණ ශ්‍රීත නිවැරදිව ගලපා ඇති වර්ණය කුමක් ද?

- | | |
|-----------------|-----------------|
| (1). D, A, C, B | (2). D, B, A, C |
| (3). C, D, B, A | (4). D, C, B, A |
| (5). C, A, D, B | |

(.....)

(24). පහත සඳහන් මූල්‍ය කළමනාකරණ තීරණ අතුරින් ආයෝජන තීරණයක් වන්නේ

- (1) ණය ප්‍රග්ධනය ලබා ගැනීම පිළිබඳ තීරණ
- (2) ලාභ රඳවා ගැනීම පිළිබඳ තීරණ
- (3) වෙළෙඳ ණය හිමියන් පිළිබඳ තීරණ
- (4) ගෙවිය යුතු වියදම් පිළිබඳ තීරණ
- (5) ව්‍යාපාරය නවීකරණය පිළිබඳ තීරණ

(.....)

(25). පහත වගුවේ X හි තීරුවේ මූලා අනුපාත වර්ග ද Y තීරුවෙහි ඊට අයත් අනුපාතයන් ද සඳහන් වේ

X		Y	
A	තෝලන අනුපාත	(1)	ජංගම අනුපාතය
B	ද්‍රවශීලතා අනුපාත	(2)	තොග පිරිවැටුම් අනුපාතය
C	ලාභදායීත්ව අනුපාත	(3)	ණය හිමිකාරීත්ව අනුපාතය
D	ක්‍රියාකාරී අනුපාත	(4)	ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය

X තීරුව හා Y තීරුව නිවැරදිව ගැලපු විට ලැබෙන පිළිතුර වන්නේ

- | | |
|---------------------------------|---------------------------------|
| (1). A - 3, B - 2, C - 4, D - 1 | (2). A - 4, B - 1, C - 3, D - 2 |
| (3). A - 3, B - 1, C - 4, D - 2 | (4). A - 4, B - 1, C - 2, D - 3 |
| (5). A - 2, B - 1, C - 4, D - 3 | |

(.....)

(26). කොටස් වෙළෙඳ පොළේ හුවමාරු වන සුරැකුම්පත්වල ආයෝජනයෙන් ලැබෙන වක්‍ර ප්‍රතිලාභයක් වන්නේ,

- (1) ලාභාංශ ලැබීම
- (2) ප්‍රාග්ධන ලාභ ලැබීම
- (3) හිමිකම් නිකුත්වට අවස්ථාවක් ලැබීම
- (4) සාමාන්‍ය කොටස් හිමියන්ට ඡන්ද බලය හිමිවීම හා අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්විය හැකි වීම
- (5) සමාගම්වල සාංගමික ණයකර මිලදී ගත් ආයෝජකයන්ට වාර්ෂික පොළිය ලැබීම

(.....)

(27). මානව සම්පත් සැලසුම්කරන ක්‍රියාවලියට අයත් පියවර පහත දක්වා ඇත.

- | | |
|---|---|
| A | - මානව සම්පත් අතිරික්තයට හෝ හිඟයට ගතයුතු උපායමාර්ග සංවර්ධනය කිරීම |
| B | - මානව සම්පත් සැපයුම් තක්සේරු කිරීම |
| C | - මානව සම්පත් සැලසුම්කරණ ප්‍රයත්නය ඇගයීම හා වැඩි දියුණු කිරීම |
| D | - මානව සම්පත් ඉල්ලුම හා සැපයුම සංසන්දනය කිරීම |
| E | - අනාගත මානව සම්පත් අවශ්‍යතා පුරෝකථනය |

ඉහත සඳහන් මානව සම්පත් සැලසුම්කරණ ක්‍රියාවලියේ පියවර නිවැරදිව අනුපිළිවෙළින් දක්වා ඇති වරණය තෝරන්න

- | | |
|--------------------|--------------------|
| (1). B, D, A, E, C | (2). E, B, D, A, C |
| (3). E, B, C, D, A | (4). B, E, A, D, C |
| (5). B, D, A, E, C | |

(.....)

(28). පහත සඳහන් ප්‍රකාශ දෙක සැලකිල්ලට ගෙන නිවැරදි පිළිතුර තෝරන්න

1. පුහුණුව සාපේක්ෂව කෙටි කාලීන වැඩ සටහනකි
2. වර්තමාන රැකියාවේ කටයුතු, රාජකාරි හා වගකීම් ඉටු කිරීමට සේවකයා සූදානම් කිරීම සංවර්ධනයෙන් සිදුවේ
- (1) පළමු ප්‍රකාශය හා දෙවැනි ප්‍රකාශය යන දෙකම සත්‍ය වේ
- (2) පළමු ප්‍රකාශය අසත්‍ය වන අතර දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ
- (3) ප්‍රකාශයන් දෙකම අසත්‍ය වේ
- (4) පළමු ප්‍රකාශය සත්‍ය වන අතර දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ
- (5) පළමු ප්‍රකාශය සත්‍යවන අතර දෙවැනි ප්‍රකාශය මගින් එය තව දුරටත් පැහැදිලි කෙරේ

(.....)

(29). සාමූහික ගිවිසුමක් පවත්වා ගෙන යාම තුළින් සේව්‍යෝජකයාට අත්වන ප්‍රතිලාභයක් වන්නේ

- (1) සේවක සුරක්ෂිතතාවය ඇතිවීම
- (2) අණපනත් වලින් හිමි වරප්‍රසාද ඉක්මවා ප්‍රතිලාභ ලබා ගත හැකිවීම
- (3) කම්කරු අයිතීන් ආරක්ෂා වීම
- (4) ආයතනයට පක්ෂපාතී වූ තෘප්තිමත් සේවක පිරිසක් ඇති කර ගත හැකි වීම
- (5) තම අයිතිවාසිකම් මෙන් ම වගකීම් ද පැහැදිලි කර ගත හැකි වීම

(.....)

(30). දත්ත සැකසුම් ක්‍රියාවලියේ කාර්යය අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුරු කාණ්ඩය වන්නේ

- (1) තේරීම, වර්ගීකරණය, ගණනය කිරීම, සාරාංශකරණය
- (2) ගණනය කිරීම, තේරීම, සාරාංශකරණය, වර්ගීකරණය
- (3) වර්ගීකරණය, ගණනය කිරීම, තේරීම, සාරාංශකරණය
- (4) වර්ගීකරණය, තේරීම, ගණනය කිරීම, සාරාංශකරණය
- (5) තේරීම, ගණනය කිරීම, සාරාංශකරණය, වර්ගීකරණය

(.....)

ප්‍රශ්න 31 සිට 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී සදුසු වචනය යොදා ගිස්තැන් පුරවන්න

(31). (අ) මිනිස් වුවමනා තෘප්තිමත් කිරීම සඳහා බිහිකිරීම විසින් සිදුකරයි

(ආ) සම්පත්වලට අගය එකතු කිරීම සිදුවන ප්‍රධාන

(32). (අ) සංවිධානය තුළ සිටින එයට බලපෑම් කරන හා අභ්‍යන්තර පරිසරය ලෙස හැඳින්විය හැක

(ආ) ව්‍යාපාරයක බාහිර පාරිසර අධ්‍යයනයක් තුළින් ව්‍යාපාරිකයෙකුට..... හා හඳුනාගත හැක

(33). (අ) ප්‍රාථමික අලෙවිකරුවන්ගේ මූලික කාර්යය වන්නේ සම්බන්ධයෙන් වෙළෙඳ පොළේ ගනුදෙනු සිදු කිරීමයි

(ආ) රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල මගින් කළමනාකරණය කරනු ලබන අතර සේවක අර්ථසාධක අරමුදලේ වගකීම සතුය

- (34). (අ) සේවා හා සේවා වාණිජ බැංකු සපයන ප්‍රධාන සේවාවන් දෙකකි
- (ආ) බැංකු අයිරා පහසුකම් හා..... ලෙස වර්ග දෙකකින් ජංගම ගිණුම් හිමියාට ලබාගත හැක
- (35). (අ) උද්ධමන හා අවධමන තත්වයන්ගෙන් තොරව දේශීය මුදලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම ස්ථායීතාවය ලෙසද ඇති ආර්ථිකයේ ඔරොත්තු දීමට ඇති හැකියාව ස්ථායීතාවය ලෙස ද හැඳින්වේ
- (ආ) චෙක්පතෙහි මුද්‍රිතව ඇති “හෝ රැගෙන එන්නට” යන පදය කපා නොහැර ඇති චෙක්පත් චෙක්පත් ලෙස ද “ හෝ රැගෙන එන්නට” යන පදය කපා හැර ඇත්නම් එය චෙක්පත් ලෙස ද හැඳින් වේ
- (36). (අ) කළමනාකරුවෙකුට බලය ලැබෙන මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් හා ලෙස කොටස් දෙකකට වර්ග කළ හැක
- (ආ) සිරස් සන්නිවේදනය ත්ත් යන ආකාරයෙන් සිදුවේ
- (37). (අ) නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකිරීමට හා යටතේ තොග පවත්වා ගැනීම තොග පාලනය වේ.
- (ආ) පාරිභෝගික අවශ්‍යතාව ඉටුකිරීමට නිෂ්පාදනයට ඇති හැකියාව පිළිබඳ පාරිභෝගිකයා විසින් සිදු කරනු ලබන සමස්ත ඇගයීම වන අතර පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයට නිෂ්පාදිතයක් බිහිකිරීම මගින් පාරිභෝගිකයා අත්පත් කර ගනු ලබන තෘප්තිය වේ
- (38). (අ) කාර්යසාධන අලෙවිකරණ වැඩසටහන් හා ක්‍රියාමාර්ග සැසඳීමේ දී හා ක්‍රියාත්මක කිරීමේදී සමාජ වගකීම්, හා පිළිබඳව අවධානය යොමු කළ යුතුය
- (ආ) ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සිය සන්නම් පනත යටතේ ලියාපදිංචි කළ යුතුය
- (39). (අ) ව්‍යාපාරයක අරමුදල් අවශ්‍යතා හා..... ලෙස ආකාර දෙකකට වර්ග කළ හැක
- (ආ) සේවකයින් ආයතනයට බඳවා ගැනීම හා පදනම් යන දෙයාකාරයෙන් සිදුවේ

(40). (අ) වෘත්තීය ආරවුල් සම්බන්ධව සේවා සේවක දෙපාර්ශවය අතර ඇති කර ගන්නා එකඟතාව වන අතර කාර්මික ආරවුල් සම්බන්ධයෙන් සේවා පක්ෂයට බලපෑම් කිරීමට වෘත්තීය සමිති උපයෝගී කර ගන්නා විවිධ ක්‍රියාමාර්ග වේ

(ආ) තොරතුරු තාක්ෂණය, සන්නිවේදන තාක්ෂණය, හා ලෙස විවිධ ක්ෂේත්‍ර කිහිපයක එකතුවකි

ප්‍රශ්න 41 සිට 50 තෙක් ප්‍රශ්නවලට සඳුසු පිළිතුරු දී ඇති හිස්තැන් මත ලියන්න

(41). වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිදු වී ඇති ප්‍රවණතා හතරක් ලියන්න

- (1)
- (2)
- (3)
- (4)

(42). යෙදවුම් නිමවුම් ක්‍රියාවලියක් තුළ දැකිය හැකි ව්‍යාපාර කාර්යයන් හතරක් ලියන්න

- (1)
- (2)
- (3)
- (4)

(43). ආයෝජන කළමනාකරුවන් විසින් මහජනයාට සපයනු ලබන සේවාවන් හතරක් ලියන්න

- (1)
- (2)
- (3)
- (4)

(44). වගකීම් රක්ෂණය යටතේ ලබාගතහැකි රක්ෂණ ඔප්පු වර්ග හතරක් නම් කරන්න

- (1)
- (2)
- (3)
- (4)

(45). ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවීමේ අරමුණු හතරක් ලියන්න

- (1)
- (2)
- (3)
- (4)

(46). පාලන ක්‍රියාවලියේ පියවර දක්වන්න

- (1)
- (2)
- (3)
- (4)

(47). කම්හල් පිරිසත සැලසුම් වර්ග හතරක් නම් කරන්න

- (1)
- (2)
- (3)
- (4)

(48). විවිධ සන්නම් වර්ග හතරක් නම් කරන්න

- (1)
- (2)
- (3)
- (4)

(49). කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනුවන සුරැකුම් පත් වර්ග හතරක් නම් කරන්න

- (1)
- (2)
- (3)
- (4)

(50). පහතින් දැක්වෙන කෙටි යෙදුම් වලට අදාළ නිවැරදි නම ලියන්න

- (1). CSE -
- (2). BTC -
- (3). ADB -
- (4). ESS -